



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 248.]

## පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2018 මාර්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා පූ.භා. 10.30 ට

### වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

691/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) පන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ජීවිකාව කරගත් පිරිස මේ වන විට එම කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවත්;
- (ii) අමුද්‍රව්‍ය හා වෙළෙඳපොළ පිළිබඳ ගැටලු පවතින බවත්;
- (iii) මෙය රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි කර්මාන්තයක් බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) පන් නිෂ්පාදන අපනයනය කරන්නේද;
- (ii) එසේ නම්, 2015 වසර තුළ ලබාගත් අපනයන ආදායම කොපමණද;
- (iii) අපනයනය නොකරන්නේ නම්, අපනයනය කිරීමට කටයුතු කරන්නේද;
- (iv) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) රට තුළ පන් කර්මාන්තයට අවශ්‍ය වෙළෙඳපොළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

1228/'16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ස්ථාන අතරින් දැනට සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබන ස්ථාන කවරේද;
- (iii) ඒ සඳහා 2015 හා 2016 වර්ෂවලදී වෙන් කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන කවරේද;
- (v) එම විනාශයන් පිළිබඳව තක්සේරුවක් කර ඇත්නම්, තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(2)

- (vi) එම විනාශයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේද;
  - (vii) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

1423/'16

ගරු බන්දුල ගුණවර්ධන මහතා, — විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යවරයාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) උසස් ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 2016 අයවැයෙහි අංක 193 යෝජනාවට අනුව වෙන්කළ රුපියල් මිලියන 10,000ක මූල්‍ය ප්‍රතිපාදනය 2016 වර්ෂය තුළදී උපයෝජනය කළ ආකාරය ඉදිරිපත් කරන්නේද;
  - (ii) උක්ත අයවැය යෝජනාවෙන් ප්‍රතිලාභ හිමිකරගත් තැනැත්තන් හෝ ආයතනවල නාමලේඛනයක් හා ලබාගත් මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය පිළිබඳ විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
  - (iii) 2016 අයවැය වෙන්කිරීම වූ රුපියල් මිලියන 10,000 ක මුදලින් වැය කළ නොහැකිවූ මුදල් ප්‍රමාණය, 2017 වර්ෂයේදී උපයෝජනය කර ගනු ලබන්නේද;
  - (iv) එසේ නම්, ඒ කෙසේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

1663/'17

ගරු වමින්ද විජේසිරි මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු, මේ දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බඳවා ගෙන ඇති උපදේශකයන් සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම උපදේශකයන්ගේ නම්, ලිපිනයන් හා අධ්‍යාපන සුදුසුකම් කවරේද;
  - (iii) එම උපදේශකයන්ට ගෙවනු ලබන වැටුප්, දීමනා සහ වරප්‍රසාද කවරේද;
  - (iv) ඉහත (iii) හි සඳහන් කාරණය සඳහා මේ දක්වා වැය කර ඇති මුළු මුදල කොපමණද;
  - (v) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් සේවා ලබා ගන්නා පොදු ජනතාවට මෙම උපදේශකයන් මගින් අත්වන ප්‍රතිලාභ කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

2004/'17

ගරු බිමල් රත්නායක මහතා,— නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලවල ලිපිනයන් කවරේද;
- (ii) එම කාර්යාල වෙනුවෙන් කුලී හෝ බදු ගෙවන්නේ නම්, එම මාසික කුලී/බදු මුදල කොපමණද;
- (iii) 2015 සිට 2017 වර්ෂය දක්වා ගෙවා ඇති මුළු කුලී/බදු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සංඛ්‍යාව;
- (ii) එම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;
- (iii) අමාත්‍යවරයා සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

එක් එක් අමාත්‍යාංශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

2072/'17

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උතුරු පළාතේ ජනතාව නැවත පදිංචි කරන ලද ප්‍රදේශයන්හි පිහිටි නිවාස සඳහා පසුගිය කාලයේදී “උතුරු වසන්තය” වැඩසටහන යටතේ නොමිලේ විදුලිබල සම්බන්ධතාවන් ලබාදෙන ලද බවත්;
- (ii) ඉන් පසුව මාසිකව විදුලි ගාස්තු අය කර ඇති බවත්;
- (iii) ඒ අනුව, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කරන ලද ප්‍රදේශයන්හිදී විදුලි ගාස්තු මාසිකව අය කර ඇති බවත්;
- (iv) එසේ වුවද, පසුගිය මාස 6ක කාලසීමාව තුළ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි මෙම ගාස්තු අයකර නොමැති බවත්;
- (v) මාසිකව විදුලි ගාස්තු අය නොකර එකවර මාස කිහිපයක් සඳහා ගාස්තු අය කිරීමෙන්, විශාල මුදලක් එකවර ගෙවීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති එම ජනතාව පීඩාවට පත් වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) විදුලි ගාස්තු මාසිකව අයකර නොගැනීමට හේතුව කිලිනොච්චිය විදුලිබල මණ්ඩල කාර්යාලයෙහි සේවක පුරප්පාඩු පැවතීමද;
- (ii) එසේ නම්, එම පුරප්පාඩු පිරවීම සඳහා පියවර ගන්නේද;
- (iii) හිඟ මුදල් වාරික පදනමින් අය කර ගැනීමට පියවර ගන්නේද;
- (iv) ඉදිරියේදී, මාසික පදනමින් අඛණ්ඩව විදුලි ගාස්තු අය කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

2135/'17

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වර්ෂයේදී අ. පො. ස. (උසස් පෙළ) විභාගය සඳහා ජීව විද්‍යා විෂය ධාරාවෙන් මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව;
- (ii) එම සංඛ්‍යාවෙන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;
- (iii) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;
- (iv) වෛද්‍ය පීඨය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ අවම ප්‍රතිඵලය, Z අගය, ඉගෙනීම ලැබූ පාසල හා තෝරා ගනු ලැබූ වෛද්‍ය පීඨය;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

2145/'17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ලංගම ඩිපෝ සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ඩිපෝවල නම් කවරේද;
- (iii) දැනට එක් එක් ඩිපෝව සතු ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස් රථ සංඛ්‍යාව, එක් එක් ඩිපෝව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) 2010 වර්ෂයේ සිට මේ දක්වා ලංගම ඩිපෝවල බස් රථ ඇණිය වැඩිදියුණු කිරීම සඳහා අලුතින් ලබාදුන් බස් රථ සංඛ්‍යාව කොපමණද;
- (v) ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ලංගම ඩිපෝවල බස් රථ ඇණිය වැඩිදියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

2182/'17

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2014, 2015 සහ 2016 යන වර්ෂවලදී රාජ්‍ය ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
- (ii) 2014, 2015 සහ 2016 යන වර්ෂවලදී ඒක පුද්ගල රාජ්‍ය ණය ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

2292/'17

ගරු හේමන් විතානගේ මහතා, — ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික බලපෑම හේතුවෙන් පීඩාවට පත් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම වසම්වල නම් කවරේද;
  - (iii) එම එක් එක් වසමේ පීඩාවට ලක් වූ පවුල් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (iv) ඔවුන්ට සහන සැලසීම සඳහා අමාත්‍යාංශය ගත් පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

2317/'17

ගරු ජයන්ත සමරවීර මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2017.05.27 දින ඇතිවූ ගංවතුර හා නායයෑමෙන්, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පොලේගොඩ සිට ඉහළ වෙල්ගම දක්වා දිවෙන මාර්ගයේ 1 කණුව නමැති ප්‍රදේශය නායයෑමෙන් මේ වනවිට එම මාර්ගය භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වී ඇති බවත්;
  - (ii) මෙම තත්ත්වය හේතුවෙන් එකී මාර්ගය පරිහරණය කළ අංක 819G මුදුන, 819H ගමගේ වත්ත, 824 තැන්නහේන සහ 825 ඉහළ වෙල්ගම යන ග්‍රාම සේවා කොට්ඨාසවල පිහිටි ඕමන්ත ජනපදය, ඕමන්ත කොළණිය, ගම්පලකන්ද, වවුලාකන්ද, මුදුන, බට්ටෙල්ල, තැන්නේන, සමභිපුර, ඉහළ වෙල්ගම, ගල්ලනමුල්ල, හේන්යාය සහ අටහවුල්හේන යන ප්‍රදේශවල 10,000 - 15,000 ක් අතර ජනතාවක් බරපතල පීඩාවකට පත්වී ඇති බවත්;
  - (iii) මෙම මාර්ගය යථාවත් කිරීමට දැනට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) භාවිතා කළ නොහැකි සේ විනාශ වී ඇති උක්ත මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද;
  - (ii) එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දින වකවානු හා අවසන් කරන දින වකවානු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

2324/'17

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) දඹුල්ල, දිගම්පතන ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් පිහිටා තිබෙන බවත්;
- (ii) ප්‍රදේශයේ පළාත් පාලන ආයතන විසින් එම ස්ථානයට කුණු බැහැර කරන බවත්;

(6)

- (iii) කුණු බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ වන අලින් මෙම ස්ථානයේ නිතර ගැවසෙන බවත්;
- (iv) එහි ආහාර නොමැති අවස්ථාවල එම අලින් අවට ගම්මානවලට කඩා වදින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මිනිසුන්ගේ හා අලින්ගේ ආරක්ෂාව සඳහා මෙම ස්ථානයට කුණු බැහැර කිරීම නැවැත්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

2328/'17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මීතොටමුල්ල, කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් කළ පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පවුල්වලට ගෙවූ වන්දි මුදල වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
- (iii) පවුල් ඉවත් කර ඇති භූමියේ වර්තමාන වටිනාකම කොපමණද;
- (iv) එම ඉඩම් වර්තමානයේදී අයත් වන්නේ කා හටද ;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

2339/'17

ගරු ඉම්රාන් මහරුෆ් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පසුගිය රජය කාලයේ ත්‍රිකුණාමලය - මඩකලපුව, A15 මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලද බවත්;
- (ii) මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී උප්පාරු ප්‍රදේශයට යාබදව පිහිටි මුරින්පාරු ප්‍රදේශයේ ඉදිකළ යුතුව තිබූ බෝක්කුව ඉදි නොකළ බවත්;
- (iii) එම නිසා, ගංවතුර බැස යාමට නොහැකිව කින්නියා ප්‍රදේශය ගංවතුරෙන් යටවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ස්ථානයේ බෝක්කුවක් ඉදිකිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, බෝක්කුව ඉදිකිරීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

2413/'17

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දැනට සේවයේ නියුතු සේවකයන්ගේ නම් කවරේද;
  - (ii) එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නම්, ලිපිනයන් හා අධ්‍යාපන සුදුසුකම් කවරේද;
  - (iii) දැනට එම අධිකාරියෙන් නිකුත් කර ඇති මගී ප්‍රවාහන බලපත්‍ර සංඛ්‍යාව, එක් එක් මාර්ග අංකය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) එම අධිකාරියේ මගී ප්‍රවාහන ධාවන බලපත්‍ර පොත් 4ක් අස්ථානගත වී ඇති බව දන්නේද;
  - (ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) වර්තමානයේදී වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දුෂිත ආයතනයක් බවට වෝදනා නැගී ඇති බැවින්, එය වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්තිවලට අනුව පාලනය කිරීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
- යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු**

\*1. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා,— ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග,— 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු, 142 වගන්තිය යටතේ 2016 අංක 2 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි (මිල ඉහළ සීමා) නියෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 දෙසැම්බර් 14 දිනැති අංක 2049/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.01.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*2. බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*3. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 1),— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.02.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*4.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 2),— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 15 දිනැති අංක 2045/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.02.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*5.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 3),— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 15 දිනැති අංක 2045/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.02.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*6.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 4),— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 22 දිනැති අංක 2046/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.02.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*7.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 5),— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 28 දිනැති අංක 2047/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.02.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*8.

කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත — කාරක සභාව.

\*9.

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*10.

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*11.

ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*12.

සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)



\*13.

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*14.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, — පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව, — 2017 අංක 17 දරන පනතින් සංශෝධිත 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 3අ. (11) වගන්තිය ප්‍රකාරව සීමා නිර්ණය කමිටුව විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදුව 2018.03.06 දින පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද එකී කමිටුවේ වාර්තාව අනුමත කළ යුතු ය.

\*15.

අග්‍රාමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතියට යටත්ව 2015.11.27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා විගණකාධිපතිවරයා වශයෙන් පත්කර ඇති හෙයින්ද;

විගණකාධිපතිවරයාගේ වැටුප ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු අතර රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන හෙයින්ද;

ජනාධිපතිවරයා විසින් 2017.11.14 වැනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව 2017.12.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විගණකාධිපති, එච්. එම්. ගාමිණී විජේසිංහ මහතාට පහත පරිදි වැටුප් හා දීමනා ගෙවීමට අනුමතිය ලබා දී ඇති හෙයින්ද: —

- (අ) 2015.11.27 වැනි දින සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 අනුව SL - 4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා තනතුරට හිමි අනෙකුත් දීමනා ගෙවීමට;
- (ආ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016 අනුව 2016.01.01 වැනි දින සිට වැටුප් පරිවර්තනය කිරීමේ දී SL - 4 වැටුප් ක්‍රමය යටතේ එම චක්‍රලේඛයේ උපදෙස් පරිදි වැටුප් පරිවර්තනය කර ගෙවීමට; සහ
- (ඇ) එකී වැටුප් පරිමාණයට අදාළ වාර්ෂික වැටුප් වර්ධක ගෙවීමට.

ඊට අනුකූලව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව, විගණකාධිපති, එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා වෙත රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප් හා දීමනා ගෙවීම කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව නිශ්චය කරයි.

\*16.

අග්‍රාමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, — අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය, — දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේණිධායකරණයේ විනිශ්චයකාරවරයන්ගේ ද අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේ ද වැටුප් පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන හෙයින්ද;

ජනාධිපතිවරයා විසින් 2018.02.17 වැනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව 2018.02.20 දිනැති අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් හා දීමනා 2018.01.01 දින සිට පහත පරිදි ප්‍රතිශෝධනය කිරීමට අනුමතිය ලබා දී ඇති හෙයින්ද: —

- (අ) කළමනාකරණ සේවා වනුලේඛ අංක 3/2017හි දක්වා ඇති අග්‍රවිනිශ්චයකාරවරයාගේ, ශ්‍රේණියාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ, අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේ වැටුප්, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් පිළියෙළ කර ඇමුණුම් අංක I ලෙස ඉදිරිපත් කර ඇති ලේඛනයේ සඳහන් පරිදි 2018.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කිරීම සහ වැටුප් පරිවර්තනය පියවරෙන් පියවර පදනම මත සිදු කිරීම;
- (ආ) මෙතෙක් වැටුපෙන් 25% ක් වශයෙන් ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප් සහිත දීමනාව 2018.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 50% දක්වා වැඩි කිරීමත්, එම දීමනාව නව වැටුප අනුව ලබන වැටුප් පියවර පදනම් කර ගන්නා කිරීම; සහ
- (ඇ) මසකට රු.15,000/- ක් වශයෙන් ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප් රහිත විශේෂ දීමනාව වෙනුවට, මසකට රු. 150,000/- ක විශ්‍රාම වැටුපට ගණන් ගැනෙන වෘත්තීය දීමනාවක් ගෙවීම.

ඊට අනුකූලව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් හා දීමනා ඉහත සඳහන් පරිදි ප්‍රතිශෝධනය කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව තීරණය කරයි.

ඇමුණුම I

**ගරු අග්‍රවිනිශ්චයකාරවරයා හා උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා 2018.01.01 දින සිට අදාළ කරගත යුතු වැටුප් පරිමාණයන්**

සේවා ගණය			අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්	ප්‍රධාන විනිශ්චයකාරවරුන්/ අභියාචනාධිකරණයේ සභාපති	අගවිනිශ්චයකාර
Service Category			Appeal Court Judges	Puisne Judges/ President CA	Chief Justice
වැටුප් කේත අංකය			පේ.පේ. 3 - 2016	පේ.පේ. 4 - 2016	පේ.පේ. 5 - 2016
Salary Code			JS 3-2016	JS 4-2016	JS 5-2016
1	2	3	4	4	4
			6,750	7,000	7,500
			5	5	5
1			136,000	140,000	150,000
2			141,750	147,000	157,500
3			148,500	154,000	165,000
4			155,250	161,000	172,500
5			162,000	168,000	180,000
6			168,750	175,000	187,500

\* මෙතෙක් වැටුපෙන් 25% ක් වශයෙන් ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප් රහිත දීමනාව 2018.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 50% දක්වා වැඩි කිරීමත්, එම දීමනාව නව වැටුප අනුව ලබන වැටුප් පියවර පදනම මතට ගන්නා කිරීම.

\*\* මසකට රු.15,000/- ක් වශයෙන් ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප් රහිත විශේෂ දීමනාව වෙනුවට රු.150,000 ක විශ්‍රාම වැටුපට ගණන් ගැනෙන වෘත්තීය දීමනාවක් ගෙවීම.

\*17.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— හයිඩ්‍රොෆ්ලොරොකාබන් (Hydrofluorocarbons – HFC) අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිහිප සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම සඳහා යෝජනා සම්මතය,— ගෝලීය උණුසුම අවම කිරීම පිණිස මොන්ට්‍රියල් සන්ධානය විසින් 1990 දී ලන්ඩන් සංශෝධනය, 1992 කෝපන්හේගන් සංශෝධනය, 1997 මොන්ට්‍රියල් සංශෝධනය, 1999 බීජිං සංශෝධනය ලෙස විවිධ ඉලක්ක සපුරා ගැනීමට සංශෝධන අවස්ථා හතරක දී හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව නියමිත කාල වකවානුවල එම සංශෝධනයන්ට අනුකූලතාවය දක්වා ඇති හෙයින්ද;

2016 වර්ෂයේ සංශෝධනය ලෙස කිහිප සංශෝධනය හඳුන්වා දී ඇති අතර එමඟින් 2050 වනවිට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 100 කට සමාන ගෝලීය උණුසුමට දායක වන ශීතකාරක ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන බැවින් ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 0.5 කින් වැඩි වීම වළක්වාලීමට අවස්ථාව උදා කරන හෙයින්ද;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඌ) යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියකට හෝ විධිවිධාන වලට පටහැනි නොවන්නා වූද ජාත්‍යන්තර නීතිය, වාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බැවින් කිහිප සංශෝධනය සඳහා අනුගත වීමට එකඟතාවය පළ කිරීම ද ජනාධිපතිවරයාගේ පරමාධිකාරය වන හෙයින්ද;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බල පවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු හෙයින්ද;

2017 සැප්තැම්බර් 29 වැනි දින ජනාධිපතිවරයා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව ගනු ලැබූ 2017 ඔක්තෝබර් මස 10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, මොන්ට්‍රියල් සන්ධානයේ නවතම සංශෝධනය වන කිහිප සංශෝධනයට අනුගත වීමට අනුමතිය ලැබී ඇති හෙයින්ද;

ඊට අනුකූලව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාගේ යෝජනාවක් ලෙස හයිඩ්‍රොෆ්ලොරොකාබන් අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිහිප සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

\*18.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5) (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලද, 2017 දෙසැම්බර් 04 දිනැති අංක 2048/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2018.01.23 දින ඉදිරිපත් කරන ලද ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු, මාධ්‍ය උපමාන අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*19.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*20.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*21.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*22.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

23.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

24.

ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

25.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

26.

ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

27.

මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

28.

ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

29.

ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

30.

ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

31.

ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්විලයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

\* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.